



09 ශ්‍රේණිය

ගණිතය

26 ඒකකය

විච්ඡේදන භාග.

I හා II කොටස.

- සුළුකර, පිළිතුර සරලම ආකාරයෙන් දක්වන්න.

$$01. \frac{x}{7} + \frac{x}{7}$$

$$17. \frac{2}{4m} + \frac{7}{4m} - \frac{3}{4m}$$

$$02. \frac{4a}{8} + \frac{10a}{8}$$

$$18. \frac{7}{2x+y} + \frac{9}{2x+y} - \frac{3}{2x+y}$$

$$03. \frac{9b}{11} - \frac{4b}{11} + \frac{3b}{11}$$

$$19. \frac{17}{3s-2t} - \frac{3}{3s-2t}$$

$$04. \frac{2p}{12} - \frac{7p}{12} + \frac{9p}{12}$$

$$20. \frac{7}{3t-1} + \frac{2}{3t-1}$$

$$05. \frac{4y}{7} - \frac{3y}{7} - \frac{8y}{7}$$

$$06. \frac{2x+1}{3} + \frac{4x-3}{3}$$

$$07. \frac{9p-2}{8} + \frac{2p+7}{8} - \frac{3p-3}{8}$$

$$08. \frac{x}{2} + \frac{3x}{6}$$

$$09. \frac{2p}{7} + \frac{p}{14}$$

$$10. \frac{5x}{4} - \frac{3x}{12}$$

$$11. \frac{2x}{3} - \frac{3x}{2} + \frac{x}{6}$$


$$12. \frac{5m}{7} - \frac{2m}{14} + \frac{m}{21}$$

$$13. \frac{2a-3b}{4} + \frac{5a+4b}{8}$$

$$14. \frac{3x+y}{10} + \frac{2x+y}{15} + \frac{x-5y}{20}$$

$$15. \frac{5}{2a} + \frac{2}{2a}$$

$$16. \frac{4}{5p} + \frac{2}{5p}$$



agaram.lk